

INTRODUCTION TO ECONOMICS (Part-IV)

S. Madushanka
B.Sc (Mgt) Accounting (Special) (U.G)
University of Sri Jayewardenepura

හිගකම

හිගකම සැම ආර්ථිකයකට ම පොදුවේ බලපාන කේත්දීය ගැටුවකි.

හිගකම සාපේක්ෂ සංකල්පයකි. එනම් මිනිස් වුවමනා සමග සාපේක්ෂ ව සලකා බලන සම්පත් ප්‍රමාණවත් නොවීම යි.

හිගකම ගැටුව පැන තැගීමට හේතු

යම් දෙන ලද අවස්ථාවක මිනිසුන්ගේ වුවමනා අසීමිත වීම

යම් දෙන අවස්ථාවක එම වුවමනා සපුරා ගැනීමට අවශ්‍ය කරන හාණ්ඩ හා සේවා නිෂ්පාදනය සඳහා යොදාගත හැකි සම්පත් ප්‍රමාණය සිමා වීම යි.

වෙළඳපාලක හාණ්ඩයක හිගයක් පැවතීම සම්පත් හිගකම නොව හාණ්ඩ තොග වෙළඳ පාලට ලැගාවීමේ ප්‍රමාද දෙශීය මත ඇති වන්නකි. වෙළඳපාලට තොග ලැග වීමෙන් පසු ව එම තත්ත්වය මග හැරී යයි.

වෙළඳපාලක හාණ්ඩයක හිගයක් පැවතීම සම්පත් හිගකම නොව හාණ්ඩ තොග වෙළඳ පාලට ලැගාවීමේ ප්‍රමාද දෙශීය මත ඇති වන්නකි. වෙළඳපාලට තොග ලැග වීමෙන් පසු ව එම තත්ත්වය මග හැරී යයි.

ආර්ථික භාණ්ඩ

හිග සම්පත් යොදා නිපදවන භාණ්ඩ ආර්ථික භාණ්ඩ වේ. ජ්‍යෙෂ්ඨ සැපයුම සීමා සහිත වේ.

ඉතා පිරිමැසුම් ලෙස සම්පත් භාවිතයට ගැනීම සම්පත් කාර්යක්ෂම ලෙස උපයෝගනය කිරීමක් වන අතර වුවමනා අසීමිතව පවතින තාක් කල් සම්පත් අරපිරිමැස්මෙන් භාවිත කළ ද හිගකම තැමැති ගැටුව විසඳිය නොහැකි ය.

හිගකම ආර්ථික විද්‍යාවේ කේන්ද්‍රීය ගැටුව ලෙස සැලකීමට හේතු

සියලු ආර්ථික කාරකයන් මෙම ගැටුව පොදුවීම නිසා

මිනැම සමාජයක් කුමක්, කොඩමෙන්, කොසේ, කාසදහා නිපදවිය යුතු ද යන මූලික ආර්ථික ප්‍රශ්නවලට පොදුවේ මුහුණ දෙන නිසා

හිගකම සැම සමාජයකට ම පොදුවීම නිසා

තේරීම

සම්පත් හිග සහ විකල්ප ප්‍රයෝගනවලින් යුත්ත නිසාත් මිනිසුන්ට තමා කැමැති වුවමනා ඉටුකර ගැනීම වෙනුවට එක් වුවමනාවක් තේරීමට සිදු වේ.

නිදසුන්

භූමිය තුළ කරමාන්තගාලා ඉදිකිරීම, ගොවිතැන් කිරීම සහ ක්‍රිඩා පිටි සැකසීම වැනි විකල්ප ප්‍රයෝගන පවතින විට එම, විකල්පයන් අතුරින් කුමන විකල්පය තෝරා ගනු ලබන්නේ ද යන්න තීරණය කිරීමට සිදු වේ.

මෙ නිසා ප්‍රමුඛත්වයක් දිය යුත්තේ කුමන වුවමනාවට ද, පසුව සපුරා ගැනීමට අපේක්ෂා කරන වුවමනා කුමක් ද යන්න පුද්ගලබද්ධ ව පෙළගැස්වීම සිදු කරයි.

ආර්ථිකයක කුටුම්බ, ව්‍යාපාරික ආයතන, රජය සහ වෙනත් සංවිධාන විවිධ ආකාරයට තේරීම කරයි.

තේරීමේ ප්‍රශ්නය හටගැනීමට හේතු

- 1) සම්පත්වල පවත්නා හිගකම
- 2) සම්පත්වල විකල්ප භාවිත පැවතීම

ආච්‍යාස්ථීක පිරිවැය

විකල්ප ප්‍රයෝගන අතුරින් එක් විකල්පයක් තෝරාගත් විට අනෙක් විකල්ප ආච්‍යා කැප කිරීමට සිදු වේ.

මෙමෙස සම්පතක විකල්ප ප්‍රයෝගන අතුරින් එක් විකල්පයක් තෝරාගත හොත් ඒ වෙනුවෙන් කැප කරන ර්ලය හොඳ ම විකල්පයේ වටිනාකම ආච්‍යාක පිරිවැය නමින් හඳුන්වයි.

ආච්‍යාක පිරිවැය, මුරත පිරිවැය ලෙස ද, ආර්ථික පිරිවැය ලෙස ද හඳුන්වයි.

නිදුසුන්

කළින් සඳහන් කළ නිදුසුනේ භූමිය තුළ කරමාන්තඟාලාවක් ඉදි කිරීම, ගොවිතැන් කිරීම සහ ක්‍රිඩා පිටි සැකසීම වැනි විකල්ප ප්‍රයෝගන පවතින විට, පුද්ගලයෙකු ඉහත භූමියේ විකල්ප ප්‍රයෝගන ඔහුගේ ප්‍රමුඛතාව මත පෙළගැස්වූ විට,

- 1) කරමාන්තඟාලාවක් ඉදි කිරීම
- 2) ගොවිතැන් කිරීම
- 3) ක්‍රිඩා පිටිය ඉදි කිරීම වේ නම්

ඉහත භූමියේ විකල්ප ප්‍රයෝගන අතරින් ඔහු කරමාන්තඟාලාවක් ඉදිකිරීම තෝරාගත් විට ර්ලයට ඔහු

කැප කරන නොද ම විකල්පය වන්නේ ගොවිතැන් කිරීම
නම් කරමාන්තඟාලාවක් ඉදි කිරීමේ ආච්ච්‍රීක පිරිවැය
වන්නේ ගොවිතැන් කිරීමෙන් ලැබෙන අස්ථිතින යි.

ආච්ච්‍රීක පිරිවැය ධන සංකල්පයක් වන අතර ආච්ච්‍රීක
පිරිවැය ධන අගයක් ගන්නේ ආර්ථික භාණ්ඩ
සම්බන්ධයෙන් පමණි.

තේරීමක ආච්චේක පිරිවැය සම්බන්ධයෙන් වැදගත් කරණු

ආච්චේක පිරිවැය මූල්‍ය සංකල්පයක් නොව මූර්ත
සංකල්පයකි.

එනම් ආච්චේක පිරිවැය පෙන්වන්නේ විකල්ප අතරින් එක් විකල්පයක් තෝරාගත් විට අහිමි වන රේළුග නොද ම විකල්පයේ මූර්ත වටිනාකම යි. එහි මූල්‍ය වටිනාකම නොවේ.

ආච්චේක පිරිවැය ආත්මගත සංකල්පයකි.

ආච්චේක පිරිවැය ආත්මගත සංකල්පයකි. එනම් ආච්චේක පිරිවැය ප්‍රකාශ කළ හැක්කේ එම තේරීම කරන පුද්ගලයාට පමණි. එය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ.

ආච්චේක පිරිවැය නිසා බාහිර පිරිවැයක් ද හට
ගනියි.

ආච්‍රේක පිරිවැය ගුනා අගයක් ගත්තා අවස්ථා

සම්පත් අසීමිත ව පවතින විට (ආර්ථික තොටත
හාණේඛ තිබීම)

කිහියම් සම්පතකින් විකල්ප ප්‍රයෝගන තොමැති විට
සම්පත් සේවා වියුක්ත ව පවතින විට

2021

2022

2023

ලියක් පෙළ

ගිණුමිකරණය

ආර්ථික විද්‍යාව

ව්‍යාපාර අධ්‍යාපනය

2021

2022

සාමාන්‍ය පෙළ

ව්‍යාපාර හා ගිණුමිකරණ අධ්‍යාපනය

තනි ඩේශ කණ්ඩායම් පන්ති
(English & Sinhala Medium)

0763655550

S. Madushanka

B.Sc (Mgt) Accounting (Special) (U.G)

University of Sri Jayewardenepura